



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1959/20 - 2016 මාර්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා - 2016.03.24

(රජයේ බලපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත

4 (2) උපවගන්තිය යටතේ කරනු ලබන පළකිරීම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (මෙහි මින්මතු “ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇති බලතල අනුව **ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීම පිළිබඳ උපදේශ - 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්ත නියාමන (සංශෝධන) පනතේ 53 වගන්තිය යටතේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර, (ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණය) ලෙස වෙන් කිරීම** සම්මත කර 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිත පනතේ අරමුණු සඳහා මේ සමග පළකරමි. මෙම වෙනස්වීම් **වර්ෂ දෙදහස් පහළොවේ පෙබරවාරි මස දහ අටවන** දින හෝ ඊට පසුව ආරම්භ වන කාල පරිච්ඡේද ආවරණය කෙරෙන මූල්‍ය ප්‍රකාශන සඳහා බලාත්මක වේ.

ආයතනයේ පාලක සභාවේ අණ පරිදි,

අරුණ අල්විස්,
ලේකම්.

2016 මාර්තු මස 24 වැනි දින,
කොළඹ 07,
මලලසේකර මාවත,
අංක 30 ඒ,
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ දී ය.



මෙම අති විශේෂ ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීම පිළිබඳ උපදේශ - 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්ත නියාමන (සංශෝධන) පනතේ 53 වගන්තිය යටතේ රක්ෂණ ව්‍යාපාරය, ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙන් කිරීම

අන්තර්ගතය

- 1. හැඳින්වීම
- 2. විෂය පථය
- 3. හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

1. හැඳින්වීම

2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්ත නියාමන (සංශෝධන) පනතේ 53 වන වගන්තියේ කොන්දේසි අනුව සියලුම සංයුක්ත රක්ෂණ සමාගම් ඔවුන්ගේ ජීවිත රක්ෂණ සහ ජීවිත රක්ෂණ නොවන ව්‍යාපාර වෙන්වූ නෛතික අස්තිත්ව දෙකකට විභේදනය කිරීම අවශ්‍ය කෙරේ. රක්ෂණ කර්මාන්තයේ නියැලෙන්නන් සමග කරුණු සාකච්ඡා කිරීමෙන්, ශ්‍රී ලංකා රක්ෂණමණ්ඩලය මෙම විභේදන සමග අනුකූලවීම් සඳහා වන අවසාන දිනය වර්ෂ 2015 ජනවාරි මස 1 වැනි දිනය දක්වා ඉදිරියට ගෙනවිත් ඇති අතර, එම දිනයට මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට පාදක වන ප්‍රධාන ඉලක්ක ඇතුළත් කාල සටහනක් නියම කර ඇත.

මෙම උපදේශ වඩාත්ම අවධානය යොමු කරන්නේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන වෙනුවට වෙන්වූ මූල්‍ය ප්‍රකාශන මතය. සමූහය ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ යන දෙආකාරයේම ව්‍යාපාරික කටයුතුවල අඛණ්ඩව නියැලීම නිසා සමූහය පැත්තෙන් සලකා බැලීමේදී මෙහෙයුම්වල අත්හිටුවීමක් සිදු නොවේ.

වඩා හොඳ විකල්පයක් වන අවිච්ඡින්න භාවිතය හරහා කරනු ලබනවා වෙනුවට පවරන ලද වත්කම්වල ධාරණ වටිනාකම විකුණුම් ගනුදෙනුවක් හරහා මූලික වශයෙන් යළි අයකරගනු නොලබන නිසා රක්ෂණ ව්‍යාපාර වෙන්කිරීම, විකිණීම සඳහා ඇති වත්කම් ලෙස නිර්වචනය කිරීම නොගැළපෙනු ඇත. වත්කම් සඳහා පරිපාලනයේ ආයෝජනයේ ස්වරූපයෙන් වූ වටිනාකමක් අස්තිත්වයට ලැබුණා වූයේ වුවද, විකිණීමක් සමාගම සැලසුම්කර නොමැති නම් එම ආයෝජනය උපලබ්දි වනුයේ අඛණ්ඩ භාවිතය මගින් පමණි.

හරයක් වශයෙන් මෙම වෙන්කිරීම රක්ෂණ ව්‍යාපාරයේ මෙහෙයුම් කරන ආකාරයේ වෙනස්වීමක් හෝ ව්‍යුහගත කිරීමක් පමණි. එවන් ප්‍රතිව්‍යුහගත කිරීමකදී වත්කම්වල පාලනය අස්තිත්වයෙන් ගිලිහී නොමැති නිසා වත්කම් අපහරණය කර ඇති ලෙස සැලකිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ යුතුය. එබැවින් රක්ෂණ ව්‍යාපාරය වෙන්කිරීම SLFRS 5 "විකිණීම සඳහා ඇති ජංගම නොවන වත්කම් සහ අසන්නතික මෙහෙයුම්"හි විෂය පථය ව්‍යවහාර කිරීමෙන් බාහිර බව නිගමනය කෙරේ.

මූල්‍ය වාර්තා කරන අරමුණු සඳහා පොදු ආකෘතිමය රාමුව තුළ රක්ෂණ සමාගම් වෙන්කිරීම හෙළිදරව් කිරීම සහ ඉදිරිපත් කිරීමෙහිලා සංගතභාවය තහවුරු කිරීම මෙම ව්‍යවහාර කරන උපදේශවල අරමුණ වේ.

2. විෂය පථය

රක්ෂණ ව්‍යාපාර පහත සඳහන් සියලුම කොන්දේසි සපුරාලන විට මෙම උපදේශ අනිවාර්ය වේ.

- 2.1 වෙන්කිරීම 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්ත නියාමන (සංශෝධන) පනත 53 වන වගන්තිය සමග අනුකූල වන විට.
- 2.2 ඉහත සඳහන් රෙගුලාසිය යටතේ වෙන් කිරීමට පෙර සහ වෙන්කිරීමෙන් වහාම පසුව ගිණිකම් ව්‍යුහයේ වෙනසක් සිදු නොවී තිබීම.
- 2.3 පහත විස්තර කෙරෙන ව්‍යාපාර ව්‍යුහ සඳහා අදාළ වේ.
 - පරිපාලිතවල පාලනය තබා ගනිමින් කොටස් හුවමාරු කර ගැනීමෙන් පවතින පරිපාලක සමාගම නව පරිපාලිත දෙකක් ඇති (නිර්මාණය) කිරීම. එක පරිපාලිතයක් ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ වත්කම් සහ වගකීම් රඳවා තබාගත යුතු අතර, අනෙක් පරිපාලිතය සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයට සම්බන්ධිත වත්කම් සහ වගකීම් රඳවා තබාගනු ඇත.
 - පරිපාලිතයේ පාලනය තබාගනිමින් පරිපාලක සමාගම කොටස් හුවමාරුව මගින් එක පරිපාලිතයක් ඇති කරයි. පරිපාලක සමාගම සහ නව පරිපාලිතය වෙන් වශයෙන් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරවලට සම්බන්ධිත වත්කම් සහ වගකීම් රඳවා තබාගනු ඇත.

3. හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

සාධාරණ ඉදිරිපත් කිරීමක් පිළිබිඹුවීමට හැකිවනු පිණිස ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම පිළිබිඹු වීමට අස්තීත්වයක් එහි වෙන්වූ මූල්‍ය ප්‍රකාශන තුළ, මූල්‍ය ප්‍රකාශනවලට සටහනක් ලෙස පහත සඳහන් තොරතුරු හෙළිදරව් කළ යුතුය.

(අ) වෙන්කරන ලද මෙහෙයුමේ බදුවලටපසු ලාභ හෝ අලාභවල මුළු එකතුව සමන්විත තනි වටිනාකම.

(ආ) (අ) හි මෙම තනි වටිනාකමේ පහත පරිදි විශ්ලේෂණයක්:

(i) වෙන්කරන ලද මෙහෙයුමේ අයභාරය, වියදම්සහබදුවලටපෙර ලාභහෝපාඩු; සහ

(ii) LKAS 12 හි 81 (ඌ) ඡේදයෙන් අවශ්‍ය කරන සම්බන්ධිත ආදායම් බදු වියදම;

(ඇ) වෙන්කරන ලද මෙහෙයුම්වලට ආරෝපිත මෙහෙයුම්, ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම්වලින්වූ ශුද්ධ මුදල් ප්‍රවාහ.

(ඈ) පරිපාලකයේ හිමිකරුවනට ආරෝපිත අඛණ්ඩ මෙහෙයුම්වලින් සහ වෙන්කරන ලද මෙහෙයුම්වලින් වූ ආදායමේ වටිනාකම.

3.1 අමතර හෙළිදරව් කිරීම්

වෙන්ව වූ මූල්‍ය ප්‍රකාශනවලට සටහනක් ලෙස අස්තීත්වයක් විසින් පහත සඳහන් අමතර තොරතුරු ද ඉදිරිපත් කළ යුතුය.

(අ) වෙන් කරන ලද රක්ෂණ ව්‍යාපාරවල මෙහෙයුම් පිළිබඳ විස්තරයක්

(ආ) වෙන් කරන ලද රක්ෂණ ව්‍යාපාරවල මෙහෙයුම් පිළිබඳ කරුණු සහ තත්වයන් පිළිබඳ විස්තරයක්.

සාධාරණ ඉදිරිපත් කිරීම සාක්ෂාත් කරගැනීමට මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රක්ෂණ මෙහෙයුම් වෙන්කිරීමට සම්බන්ධ පසුබිම් තොරතුරු වෙන්ව වූ සවිස්තරාත්මක හෙළිකිරීම් සටහනක් ලෙස වෙන් වූ සහ සමූහ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීම වැඩිදුරටත් නිර්දේශ කෙරේ.

04-525